

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) යාන්ත්‍රික හා ඉදිකිරීම් අවසන් තොග අයිතම 09 කට අදාළ වටිනාකම රු.607,662 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුලින් නිවැරදි කිරීමට කටයුතු කරන බව.	අවසන් තොග වටිනාකම නිවැරදිව ගණනය කර ගිණුම්ගත කළ යුතුය.
(ආ) සභාව විසින් භාවිතා කරනු ලබන බෙත්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම් නමින් ලියාපදිංචි රු.මිලියන 1.25 ක් වටිනා ට්‍රැක්ටරය හා ටේලරය සභාවෙහි වත්කමක් ලෙස මෝටර් රථ හා කරත්ත යටතේ ගිණුම් ගත කර තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුලින් නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වත්කම් සභාවට පවරා ගැනීමට කටයුතු කර ගිණුම්ගත කළ යුතුය.

(ඇ)	සභාව සතු රු.මිලියන 11.73 ක් වටිනා සූර්ය බල ශක්ති පද්ධති 9 ක වටිනාකම ලී බඩු හා සවි කිරීම් යටතේ දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදි ස්ථාවර වත්කම් බාණ්ඩය යටතේ සූර්ය පැනල පද්ධති සඳහා දැරූ වියදම ගිණුම්ගත කළ යුතුය.
-----	---	--	--

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.මිලියන 260.85 ක් වූ ගිණුම් විෂයයන් 04 ක් සඳහා උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා ඒවා සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	විස්තරාත්මක තොරතුරු සොයා ගැනීමට නොහැකි වී ඇති බව.	ගිණුම් ශේෂ තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙහි 17(3) වගන්තිය	සභාව සතු සියළුම දේපළ පනතේ කාර්යයන් සඳහා උපයෝගී කරගත යුතු වුවත්, ඊට අනුකූල නොවී සභාව සතු ඉඩම් කැබලි 27 ක් නිශ්කාර්යව පැවතුණි.	පොදු කටයුතු සඳහා වෙන් කළ කොටස් නිශ්කාර්යව පවතින බව.	සභාව සතු දේපළ ආදායම් ඉපයීමට යොදා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ viii වැනි පරිච්ඡේදයේ 9.2 වගන්තිය	මාණ්ඩලික නිලධාරියෙකු, ක්ෂේත්‍ර නිලධාරියෙකු හෝ අතිකාල දීමනා අහිමි නිලධාරියෙකු හෝ නොවේ නම් ඔහුට නිවාඩු දින රාජකාරි කිරීම වෙනුවෙන් හිලව් නිවාඩුවක් හෝ මාසික වැටුපෙන් 1/30 ක් ගෙවිය හැකි වුවත්, ඊට අනුකූල නොවී, සභාවේ නිලධාරීන් 04 දෙනෙකු සඳහා රු.98,156	ආයතන සංග්‍රහයේ VIII වැනි පරිච්ඡේදයේ 10 වැනි වගන්තිය අනුව දින වැටුප් ගෙවීම සිදු කර ඇති බව.	ආයතන සංග්‍රහයේ 9.2 වගන්තිය අනුව කටයුතු කළ යුතු අතර වැඩිපුර ගෙවීම් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

ක් වැඩිපුර නිවාඩු දින වැටුප් ගෙවා තිබුණි.

- (ඇ) 2001 අගෝස්තු 22 දිනැති අංක 18/2001 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 2025 වර්ෂයේ ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුව හා ස්ථාන මාරු අයදුම්කර ඇති වක්‍රලේඛ ප්‍රකාරව ස්ථාන මාරු වීම් සිදු කළ යුතුය.
- උපරිම කාල සීමාව වන 05 ක් එකම සේවා ස්ථානයේ සේවය කර ඇති සෑම නිලධාරියෙකුටම වාර්ෂික ස්ථාන මාරු ලබා දිය යුතු වුවද, එයට අනුකූල නොවන පරිදි සභාවේ නිලධාරීන් 48 දෙනෙකු වසර 06 ත් වසර 30 ත් අතර කාල සීමාවක සිට සභා කාර්යාලයේ සේවයේ නිරත කර තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. මිලියන 80.18ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 69.43ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු }	19,588,822	19,088,487	17,178,505	84,004,311	24,110,000	17,437,155	12,140,000	82,094,329
කුලී }	6,229,650	4,772,350	7,056,029	355,750	5,080,000	5,155,370	5,566,755	2,639,429
බලපත්‍ර ගාස්තු }	545,220	449,010	1,286,040	63,050	961,000	1,277,896	1,190,466	900,080
වෙනත් ආදායම් }	41,730	20,775,960	21,384,786	1,081,158	147,104,000	18,164,008	16,562,814	1,689,984
	26,405,422	45,085,807	46,905,360	85,504,269	177,255,000	42,034,429	35,460,035	87,323,822

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට රු.මිලියන 82.1 ක් වූ හිඟ වරිපනම් හා බදු ආදායම වර්ෂය අවසන් වන විට රු.මිලියන 84 ක් දක්වා වර්ධනය වී තිබුණි. වර්ෂය තුළ අයවිය යුතු වරිපනම් හා බදු ආදායම රු.මිලියන 101.18 ක් වුවද, රැස්කළ ආදායම රු.මිලියන 17.2 ක් වීමෙන් වරිපනම් හා බදු රැස් කිරීමේ ප්‍රගතිය සියයට 17 ක අඩු මට්ටමක පැවතුණි.	හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් රැස් කිරීමට නිශ්චිත කාල රාමුවක් සහිත වැඩ පිළිවෙලක් සකස් කර ඒ අනුව හිඟ ආදායම් කඩිනමින් අය කර ගත යුතුය.
(ii) 1946 අංක 30 දරන බදු හා තක්සේරුකරන ආඥා පනතේ 20 වන වගන්තිය ප්‍රකාරව වරිපනම් දේපළ වසර 05 කට වරක් තක්සේරු කළ යුතු වුවත් අවසන් වරට 2015 හා 2017 වර්ෂවලදී තක්සේරු කර තිබුණි.	තක්සේරු වාර්තා ලැබීමෙන් පසු ආදායම් අය කර ගැනීමට කටයුතු කරන බව.	තක්සේරුව කඩිනමින් සිදු කර වරිපනම් ආදායම් රැස් කර ගත යුතුය.
(ආ) කුලී		
(i) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 159(1) වගන්තියේ විධිවිධානවලට අනුව කුලී ආදායම් අය කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසන් දිනට රු.355,750 ක කුලී හිඟව පැවතුණි.	ඉදිරියේදී එම මුදල අය කර ගැනීමට කටයුතු කරන බව	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු අතර හිඟ ආදායම්ද අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2010 දෙසැම්බර් 27 දිනැති අංක දපපා/පපාකො/2010/01 දරණ චක්‍රලේඛයේ 05 වන ඡේදය අනුව සෑම කඩ කාමර ගිවිසුමක්ම වසර 03 කට වරක් යාවත්කාලීන කළ යුතු වුවත්, සභාව සතු කඩ කාමර 28 ක ගිවිසුම් එසේ යාවත්කාලීන	කඩ කාමර හිමියන්ට අවස්ථා කිහිපයකදීම දන්වා ඇති අතර මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක්	චක්‍රලේඛ උපදෙස් අනුව ගිවිසුම් යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.

කර නොතිබුණි.	දක්වා නොමැති බව.	
(iii) ලබුදුව වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 13 ක් වසා දමා තිබුණු අතර, තවත් කඩ කාමර 07ක් බදුකර නොවන වෙනත් පාර්ශවයක් විසින් ද භාවිතා කර තිබුණි.	කඩකාමර පිළිබඳ පරීක්ෂා කර බලා නීත්‍යානුකූලව කටයුතු සිදු කරන බව.	වසා දමා ඇති කඩ කාමර හා අතුරු බදු දීම සිදු කර ඇති පාර්ශවයන් සම්බන්ධයෙන් ගිවිසුම් අනුව ක්‍රියාමාර්ග ගත යුතුය.
(iv) කලේගාන ප්‍රදේශයේ පිහිටි සභාව සතු ඉඩම් කොටසක් රජයේ බැංකුවක් සඳහා බදු දීම වෙනුවෙන් 2023 මැයි සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලයට අදාළව අය විය යුතු රු.600,000 ක බදු කුලී මුදල අය කර ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි.	ලංකා බැංකුව සමඟ නව ගිවිසුම් ඇතිකර ගැනීමට කටයුතු කර ඇති අතර, හිඟ ආදායම් ඉක්මනින් රැස් කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් එකතු කර ගත යුතුය.
(ඇ) වෙනත් ආදායම්		
(i) සමාලෝචිත වර්ෂය සඳහා දැන්වීම් පුවරු ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර නොතිබුණු අතර වර්ෂය අවසන් දිනට රු.589,965 ක් දැන්වීම් පුවරු ගාස්තු හිඟව පැවතුණි.	දැන්වීම් පුවරු පිළිබඳ සමීක්ෂණයක් සිදු කර හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් එකතු කර ගත යුතුය.
(ii) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.මිලියන 0.45 ක් හා මුද්දර ගාස්තු රු. මිලියන 165.6 ක් විය.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු ඉදිරියේදී ප්‍රධාන ලේකම් මගින් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අය කර ගැනීමට විධිමත් වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

මාර්ග ආලෝකන කටයුතු සඳහා බල්බ 1000 ක් මිලදී ගැනීමට ආයතන 08 කින් මිල ගණන් කැඳවා මුදල් කාරක සභා තීරණය අනුව පිරිවිතර සමඟ ගැලපෙන අවම මිල ඉදිරිපත් කර ඇති ආයතනයෙන් එකක් රු.250 කට මිලදී ගැනීමට තීරණය කර තිබුණද, ඊට අනුකූල නොවී එකක් රු.1,195 බැගින් මිල දී ගැනීම නිසා සභා අරමුදලට රු.445,000 ක පාඩුවක් සිදු වී තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

නියමිත පිරිවිතර අනුව භාණ්ඩ මිලදී ගැනීම නිසා මෙම තත්වය සිදු වී ඇති බව.

නිර්දේශය

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව කටයුතු කළ යුතු අතර වැඩිපුර ගෙවීම් කළ මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) 1978 අංක 45 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 10(6) වගන්තිය ප්‍රකාරව ගොඩනැගිලි බලපත්‍රයක් වසර 02 ක් දක්වා පමණක් දීර්ඝ කළ හැකි වුවද, සභාව විසින් 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා අනුමත කළ ගොඩනැගිලි සංවර්ධන බලපත්‍ර 501 ක් සඳහා අයදුම්කරුවන් 146 ක් පමණක්, අනුකූලතා සහතික ලබාගෙන තිබුණු අතර, අනෙකුත් සංවර්ධන බලපත්‍ර පිළිබඳ පරීක්ෂා කර ඉදිරි ක්‍රියා මාර්ග ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මෙතෙක් අනුකූලතා සහතික ලබා නොගත් ගොඩනැගිලි සැලසුම් සඳහා ඉදිරියේදී සිහි කැඳවීම් ලිපි යොමු කිරීමට කටයුතු කරන බව.

නිර්දේශය

ගොඩනැගිලි සංවර්ධන බලපත්‍ර සඳහා අනුකූලතා සහතික නිකුත් කිරීම විධිමත් කළ යුතුය.

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා පරිසර බලපත්‍ර ලබා ගත යුතු ආයතන 198 ක් බලපත්‍ර ලබා නොගැනීම නිසා බලපත්‍ර වශයෙන් රු.891,000 ක් හා පරීක්ෂණ ගාස්තු වශයෙන් රු.594,000 ක් සභාවට අය කර ගෙන නොතිබුණු අතර එම ආයතන මගින් පරිසරයට වන හානිය පිළිබඳව සභාවේ අවධානය යොමු වී නොතිබුණි.

කර්මාන්ත 119 ක් සඳහා බලපත්‍ර ලබා දීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන අතර සභාව විසින් බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් කරන බව.

විධිමත් හා කාලීන වැඩ පිළිවෙලක් සකස් කර පරිසර බලපත්‍රය අලුත් කිරීමට හා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.

එමෙන්ම පරිසර බලපත්‍ර ලබා ගත් ආයතන 32 ක බලපත්‍ර සමාලෝචිත වර්ෂය වන විට අවලංගු වී තිබුණු නමුත් ඒවා අළුත් කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

- | | | |
|---|--|---|
| (ඇ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 107(2) වගන්තිය ප්‍රකාරව සභාව විසින් අනතුරුදායක ගස් ඉවත් කිරීමට වැය කර තිබුණු රු.141,500 ක මුදලක් අදාළ පාර්ශවයෙන් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි. | ඉදිරියේදී නැවත සිහි කැඳවීම් සිදු කර නොගෙවන පාර්ශවයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව. | පනතේ විධිවිධාන ප්‍රකාරව අය කර ගැනීමට කටයුතු කළ යුතුය. |
|---|--|---|

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් තොරව මිලදී ගෙන තිබුණු අයිතම 12 කට අදාළ රු.93,088 ක් වටිනා තොග ඒකක 293 ක් නිෂ්කාර්යව පැවතුණි.	අවශ්‍යතාවය පවතින ආයතනයන් වෙත ලබා දීමට හා ඉතිරි තොග මෙම වර්ෂය තුළ භාවිතා කිරීමට කටයුතු කරන බව.	අවශ්‍යතාවය හඳුනා නොගෙන මිලදී ගැනීමට අදාළව වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගත යුතුය.
(ආ) වීථි පහන් අළුත්වැඩියාව සඳහා වටිනාකම රු.120,660ක් වූ තොග අයිතම 11 කට අදාළව තොග ඒකක 558 ක් වසර කිහිපයක සිට භාවිතයෙන් තොරව නිශ්කාර්යව පැවතුණි.	2025 වර්ෂයේදී භාවිතා කිරීමට කටයුතු කරන බව.	අවශ්‍යතාවය හඳුනා නොගෙන මිලදී ගැනීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වගකීමට යටත් කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇතුළත් කර තිබුණු රු.මිලියන 34.4 ක ව්‍යාපෘති 12 ක් ඉටු කිරීමට කටයුතු කර නොතිබුණි.	වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු යෝජනා හඳුනාගෙන ඉටු කර ඇති බව.	සභාව සතුව පවත්නා සම්පත් හා අරමුදල් සැපයීම සැලකිල්ලට ගෙන විද්‍යාත්මකව ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ක්‍රියාත්මක තත්වයට පත් කළ යුතුය.